

## ඛම්මම, නුධම්ම ප්‍රතිපදාව හැඳුනා ගනීම

මේ හටයේදීම නිවන ගාක්ගාත් කරගැනීමේ අරමුණක් සිරි සමනොල සෙනසුනට 2015 අගෝස්තු 22 වන දින පැමිනි යෝගාවටර පින්වතුන් වෙනුවෙන් ආරණ්‍යවාසී ජික්ෂුවකගෙන් නිරෝධවුනාවූ මෙම ධර්මනාවයන්, එම අරමුණටම යොමුවූ පින්වතුන්ටද යෝගාය විය හැක.

මේ පින්වතුන් අද දිනයේදී ඒ සඳහා තමන්ගේ ඒ කාය විවේකය බ්‍රාගේ, ඒ කාය විවේකය තුළින් විත්ත විවේකයන්, විත්ත විවේකය හරහා උපාධි විවේකයන් සොයාගෙන පැමිණියා වූ ගමන් මාර්ගයේ තවත් එක් දිනක ආරම්භයයි. මේ අවස්ථාවේ පුරුමයෙන් ම අපි කලේ, ඒ බුද පියාණන් වහනයේ අනුදාන ව්‍යුත් පරිදි මේ මාර්ගයේ ගමන් කිරීම සඳහා මම විසින් කළ යුතු අනුගාහ 5ක් නියනවා, ඒ පළවෙනි අනුගාහය තමයි සිල අනුගාහය. ඒ අනුව නිති පතා සිල් සමාදන් වෙලා, නිති පතා සිල් ආරක්ෂා කරන සිලය රකින ඒ සඳහා පවත් සිලය තොටුගත්තාවූ මේ පින්වතුන් අද දිනයේදී පංච සිලයෙන් එහා ගියා වූ උපෝසිථ අෂ්ට්‍රාංග ගිලය හෙවත් සිල් පද ඇක් ආරක්ෂා කිරීම සඳහා මේ මොහාතේදී ඒ සිල් පද 8 සමාදන් උනේ. මෙනෙහි අවබෝධ කරගත්ත ඕනෑම පින්වතුනි, මේ සිල් සමාදන් උනා මිසක් මේ සමාදන් කෙරෙවිවා නෙමෙයි කියන එක. ඒ නිසා මම සිල් සමාදන් උනේ මගේ නිවන සඳහායි, මං මේ සිල් සමාදන් උනේ මේ හාමුදුරුවන් නිවත් දැක්වීම සඳහා නෙමෙයි කියන අවබෝධයට පුරුමයෙන් ම එන්න ඕනෑම අන්න එහෙම උනාන් මේ පින්වතුන්ට පුළුවන් වෙනවා තමන්ගේ මේ ගිලය අද දිනය තුළ ආරක්ෂා කරගත්ත. සිල් සමාදන් වෙලා වශයින් නෑ පින්වතුනි, සිල් ආරක්ෂා කරගත්ත ඕනෑම. මේ සිල් පද, එහෙම නැත්තම් මේ මම සමාදන් උනා වූ ගිලය මග පූරුෂ නියනවා දැනගත්ත ඕනෑම. ඒ නිසා එනත කරුණු 2ක් ඉෂ්ට වෙන්න ඕනෑම, එකක් තමයි සිල් පදය සමාදන් උනාට පස්සේ, සිල් පදය ආරක්ෂා වෙන්න ඕනෑම. ආරක්ෂා උනාට මද පින්වතුනි, ආරක්ෂා වෙවිව බව තමන් දැනගත්ත ඕනෑම. ආරක්ෂා වෙවිව බව තමන් දැනගත්ත ඕනෑම. ඒ නිසා අද දින තුළ, මේ අවස්ථාවේ ඉදාලා මේ කාර්යය නිම වෙලා ගෙදර යහකතුන්, අඩුම වශයෙන් මගේ මේ සිල් පද මම කෙසේ හෝ ආරක්ෂා කරගත්තවා කියන ස්ථීර එකායන අධිෂ්ටානයකට මේ පින්වතුන් පැමිණෙන්න ඔහා. ඒ අධිෂ්ටානය සඳහා තමන් ද්‍රව්‍ය සූදානම් කරගත්ත ඕනෑම. ඒ අධිෂ්ටානය තුළ ද්‍රව්‍ය තුළ ගතකරන්න ඕනෑම. එහෙම උනාන් හවසට කියන්න පුළුවන්, අන් මග සිල්පද අවත් කොයි සිල් පදය කැඩුනේ, කැඩුන නම් කැඩිවිව බව මම දත්තවද, දත්තවනානම් ඒ කැඩිලේල් වර්දන් තැනිබව මට දැනගත්ත පුළුවන් කියන එක. දත්ත සිල් පද කඩන්න කියන එක නෙමෙයි පින්වතුනි කියන්නේ, නමුත් කඩනුද නැදුද කියල දැනගත්තනානම්, තමන් දත්තවා මගේ සිල්පද ආරක්ෂා කිරීම තවම ප්‍රමාණවත් මට්ටමක නෑ කියන එක. එහෙම නම් ඉදිරිය සඳහා එක හොඳ අත්දැකීමක් වෙනවා.

ඒ නිසා මේ පින්වතුන්ට, පහුණිය සතියේදී මේ ස්වාමීන්වහන්සේ පුංචි අහඹාසයක් දුන්න. අදන් අපි පුරුමයෙන් ඒ අහඹාසය මතක් කරගමිවු. ඒ නිසා සැම කෙහෙක්ම පළවෙනි පැයේ, සමාවෙන්න, සැම කෙහෙක්ම සැම පැයකම පළවෙනි විනාඩි 5 තුළ, සැම පැයකම පළවෙනි විනාඩි 5 තුළ, තමන්ගේ ඒ ගතවුනා වූ කලින් පැය තුළ සිලය ආරක්ෂා උනාද, එහෙම නැත්තම්, අනෙක් පැන්තෙන් කිවිවොතින්, මගේ සිල් පදයක් කඩවානාද කියලා පරික්ෂාවට ලක් කරන්න ඕනෑම. ඒ නිසා සැම පැයකම පළවෙනි විනාඩි 5 ගතකරන්නේ, තමන් කුමන ඉරියවික නිරියාද, එතෙන්දී විශේෂයෙන් භාවනා පර්යංක ඉරියවිවේදී ඔය වැඩි කරන්න බැරිවෙන්න පුළුවන්; ඒ දෙක භාර අනෙකුත් අවස්ථාවලදී, සක්මන් කරනකාට ඔය වැඩි කරන්න පුළුවන්, අනෙකුත් වශය කරනකාට, තමන් පාන් ව්‍යුහනකාට, එහෙම නැත්තම් තමන් වෙනත් කාර්යයක නිරන වෙනකාට

මය වැඩි කරන්න පුළුවන්. අද ද්‍රව්‍ය සඳහා ඒ විධියට , එට පස්සේ හැබේයි ඕක තමන්ගේ පීවිතයට අනුගත කරන්න, ගෙදුර ගියාට පස්සෙන් සෑම පැයකම පුළුවන් පුළුවන් වෙලාවට මය කාර්යය කරන්න විනාඩි රක් අරගෙන, ඒ විනාඩි ර තුළ බලන්න ඕනෑ මගේ සිලය කළින් පැය තුළ කැඩිහා ද කියල. විශේෂයෙන් බලන්න කියලා කිවිවේ මේ ස්වාමින්වහන්සේ අද දිනයේදී, පළවෙනි එක තමයි, මගේ අතින් මදුරුවෙක්වත් මැරැණුද කියල. මගේ අතින් මදුරුවෙක් හෝ කුඩායෙක් හෝ දැනුවත්ව මැරැණුද කියන එක බලන්න වෙනවා. දැනුවත්ව කියලා කියන්නේ සමහර ආය කියන්න පුළුවන්, අනේ මදුරුවා මම මැරැව හෙමෙයි මැරැණුනේ කියල. දැනුවත්ව කියලා කියන්නේ පින්වතුනි, මගේ හිත දැනුවත්ව උනාද කියන එකයි දැනුගන්න විනෑස. මගේ හිත නොදැනුවත්ව, මගේ අත යන්න විදියක් නැහැ මදුරුවාගේ ඇගට. මදුරුවාගේ මගේ අත ගියා කියල කියන්නේ මගේ හිත දැනුවත්වයි ඒ කාර්යය කලේ; ඒක නොදැනුවත්ව කියල කියන්න බැහැ පිංවතුනි. නමුත් කුඩායෙක් මම නොදැක ඇවේදිනකාට පැගෙන්න පුළුවන් ඒක මගේ හිතන් බල කරපු එකක් හෙමෙයි; සැලසුම් කරපු එකක් හෙමෙයි; එකේ පාපයක් මට නැහැ. මොකද, මම යනකාට කුඩා මට නොපෙනෙන්න පුළුවන් බොහෝ විට. සමහර විට බුද පියාණන්වහන්සේට් එහෙම වෙවිව අවස්ථා තියනවා. සක්මන් කරන වෙලාවට, පාන්දර 20 - 30, බුදුපියාණන්වහන්සේට් වැඩිමළිම්වේ ඉන්න කුඩා පෙන්නේ නැහැ. රහතුන්වහන්සේට් පෙන්නේ නැහැ. නමුත් එතෙන්දී පාපයක් වෙන්නේ නැහැ; අකුසලයක් වෙන්නේ නැහැ. වේතනාවක් නෑ. නමුත් මදුරුවෙක් මැරැනවා කියන්නේ පින්වතුනි, මගේ අත ක්‍රියාත්මක වෙනවා. මගේ අත ක්‍රියාත්මක වෙනවා කියල කියන්නේ, මගේ හිත ක්‍රියාත්මක වෙනවා. එහෙමත් මම දැනුගෙන ඉන්නේ. එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මය අවිද්‍යාවන් බේරෙන්නයි අපි මේ අද ද්‍රව්‍ය ගෙවකරන්න ආවේ. ඒ නිසා නොදුට මතක තියාගන්න මදුරුවෙක් මරුණානම් මම දැනුගෙනයි මැරැවේ. එහෙමත් ටේපූ විනාවේ මදුරුවා මැරැන්න කළින් මම එක නවත්වන්න ඕනෑ කියන එකට මේ පිංවතුන් අද ද්‍රව්‍ය කෙසේ හෝ බැසුගන්න විනෑස.

දැවෙනි එක තමයි, මේ පින්වතුන් වශයෙන් අද ද්‍රව්‍ය තුළ සිදුවෙන්න පුළුවන් මේ ස්වානයේදී අකුසලය බොරු කිම, කේළාම කිම. පරැපෑ වචන කිම නම් බොහෝ විට නොවෙන්න පුළුවන්. අනෙක් එක තමයි වැඩිපූරම සිද්ධ වෙන්නේ, හිස් බස් කනා කිරීම. ඒ නිසා මේ තාහය සෑම තැනකම බොඩි ගහළා තියනවා, මේ පින්වතුන් දැන්නවා, අලුතින් ආප්‍ර ආය හෙමෙයි මේවට. සෑම කෙනෙක් ම මේ වගේ අවස්ථාවකදී කනා කිරීම අවම මට්ටමේ තියාගන්න විනෑ. අවම මට්ටම කියන්නේ බින්දුව මට්ටම තමයි අවම මට්ටම කියල කියන්නේ. එට මෙහා එක කිවිවාන් එක අවමයක් වෙන්නේ නැහැ. ඒ නිසා කනා කිරීම අද දිනය තුළ බින්දුව මට්ටමේ තියාගන්න. කනා කරන්න අවශ්‍යතාවයක් නෑ මෙතන. මොහවා හරි තමන්ට අත්‍යවශ්‍යම දැයක් තියනවනම් කනා කරන්න. අපේ මේ සංවිධායක මහත්මිය ඉන්නවා , ඒ මහත්මියගෙන් අහන්න. එහෙම නැත්නම් මේ ස්වාමින්වහන්සේගෙන් අහන්න. එහෙම නැතුව වෙනත් දැයක් කනා කරන්නේ නැහැ, සියලු දේවල් මෙතන සංවිධාය වෙලා සකස් වෙලා තියෙන්නේ, කාල සටහන තියනවා, කාල සටහනට තමන් අනුගත වෙන්න පමණයි තියෙන්නේ. මේ නිති රිති පානවනවා හෙමෙයි, මේ පින්වතුන්ට තිවත් දැකීම සඳහා කළයුතු කාර්යය මතක් කිරීමක් පමණයි කරන්නේ. ඒ නිසා ඔන්න මය කරුණු, මය අකුසල් 2 මගේ අතින් සිද්ධ වෙනවද කියල නොදුට මෙනෙහි කරුලා බලන්න, මෙනෙහි කරුලා බලනකාට, අද ද්‍රව්‍ය අවසාන වෙන කොට ම මේ පින්වතුන්ට ඕකී ප්‍රතිඵල තියනවාද කියල දැනුගන්න පුළුවන්. අපි ධර්ම සාකච්ඡාවේදී බලමු ඔය පිළිබඳ වැඩිපූර විස්තර සාකච්ඡාවට ගන්න.

එන් එක්කම පින්වතුනි තව ඉල්ලිමක් ලැබිලා තියනවා, මේ පින්වතුන්ගෙන්ම. කළින් අද දින අපි හඩපටියක් ගුවනාය කළා, කළින් දින වලන් අපි ගුවනාය කරන, ඒ අපේ ගුරු ස්වාමින්වහන්සේ, අති ප්‍රාග්ධන ගෞරවාර්හ උඩිරෝයාගම දමිමැව මහා තෙරැන්වහන්සේගේ හඩ පටිය. එයින් ඒ ස්වාමින්වහන්සේ ඉනාමන් පැහැදිලිව තුමානුකුලව, මේ හාවනාව කියන්නේ මොකක්ද, කොයි ආකාරයෙන්ද හාවනාව කරන්නේ කියන එක පිළිබඳව වඩාත් විස්තර තියනවා. නමුත් ලැබේල තිබෙන්නාවූ ඉල්ලිමන්

සලකලා, මේ ස්වමින්වහන්සේන් ඉතා කෙටි සූල් විස්තර පැහැදිලි කිරීමක් කරනවා, ඒ ස්වාමින්වහන්සේ විසින් කරන ලද පැහැදිලි කිරීම තවදුරටත් අද දිනය තුළ කොහොමද කරගන්නේ කියන එක. එහෙන්දී අවබෝධ කරගන්න ඕනෑ, අද දිනය අපි ගන්නොත් එහෙම මෙතන අපේ ප්‍රධාන අවස්ථා 4ක්, එහෙම නැත්තම් ප්‍රධාන අපි මුහුණ දෙන ධම්මානුදම්ම ප්‍රතිපදාව කියන එකයි මේ ස්වාමින්වහන්සේ පාව්චිචර්ජන්නේ මෙතන. භාවනාව කියන වචනයෙන් එහාට ගිය වචනයක්. ධම්මානුදම්ම ප්‍රතිපදාවේ අද දිනය තුළ යෙදීම සඳහා මේ පින්වතුන්ට අවස්ථා 4ක් එළඹීනවා. එක අවස්ථාවක් තමයි අපි සාකච්ඡා කරන ලද පර්යාක අවස්ථාව. අනෙක් අවස්ථාව තමයි සාකච්ඡා කරන ලද සක්මන් අවස්ථාව. අනෙක් අවස්ථාවක් තමයි, මම නිතන්නේ රීයේ සාකච්ඡා කරන න්‍යා අයිති, සාකච්ඡා උනාද නැද්ද කියල මම හරියට දැන්නෙන් නැහැ එනන, එදිනදා වැඩි කටයුතු කිරීම, එනම නැත්තම් අපි කිවිවාන් එහෙම මේ පින්වතුන් විසින් තමන්ගේ දානය ගැනීම, වයිසිකිලි කැසිකිලි කිරීම සහ අනෙකුත් කාර්යයන්. 4 වෙනි අවස්ථාව තමයි මේ පින්වතුන් විසින් වරින්වර තමන්ගේ මේ ආකාරයට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඉවත්නය කිරීම. ඔන්න ඔය අවස්ථා 4ක් එනවා අද දින තුළ මේ ධම්මානුදම්ම ප්‍රතිපදාවට. ඒ අවස්ථා 4ක් එනවයි කියන එකෙන් අවබෝධ කරගන්න, ඒ අවස්ථා 4න් එහා කිසි දෙයක් අද දින තුළ මේ පින්වතුන්ට ලැබෙන්න බැහැ. ඔය 4න් අදාළන් නොවන කිසිවක් නියෙන්න බැහැ.

එහෙන්ම ඒකෙන් බ්‍රාගතයුතු පළවෙනි අවබෝධය තමයි, ධම්මානුදම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ, මම කරන්නාවූ සම ක්‍රියාවකම තිබෙන්නාවූ, මම කරන්නාවූ සම ක්‍රියාවක් තරහාම, මම ඉස්මතු කරගත යුත්නාවූ කාර්යයක්. හොඳට තේරේම ගන්න ධම්මානුදම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ මගේ පිවිතය තුළ මම අවදියන් ඉන්නාවූ සම විත්තක්ෂණයක්ම ධර්ම ධම්මානුදම්ම ප්‍රතිපදාව කියලා නිතාගන්න. මිට පෙර ඕක ඕකට වඩා ලකුකර්ලා තිබිබානම්, කෙටි කරා තිබිබානම්, ධම්මානුදම්ම ප්‍රතිපදාව කියනේ භාවනාව කියන එකට සමාන කරා තිබිබානම්, දැන් තමන්ගේ මිට්සාදිවිධිය ඉවත් කරගන්න වෙනවා. අපි ඒ පිළිබඳව වැඩි විස්තර් ධර්ම සාකච්ඡාවේදී සහ ධර්ම දේශනාවේදී මත්තකරගන්න උන්සහ කරමු. එනකොට අපි ඔතනින් එකින් එක ගන්නොතින් එහෙම ඔය කොටස් 4ම එකට එකත්තකරා පොදුවේ අපිට කියන්න ප්‍රතිවත්, නැත්තම් පොදුවේ සාකච්ඡාවට භාජනය කරගන්න ප්‍රතිවත් ඔය අවස්ථා 4ටේ දීම ධම්මානුදම්ම ප්‍රතිපදාවේ යෙදීම සඳහා මම කුමක්ද කළයුත්නේ කියල. මොකක්ද මම කළයුත්නේ? මොකක්ද මම කළයුත්නේ, අවස්ථාවට අනුගත වෙන්න අවශ්‍යතාවයක් නෑ, මොන කාර්යයද මම ඉන්නේ කියල තිතන්න අවශ්‍යතාවයක් නෑ, මොන කාර්යයද මම ඉන්නේ කියල තිතන්න අවශ්‍යතාවයක් නෑ, එකම එක දෙයකටයි අනුගත වෙන්න ඕනෑ. මොකක්ද අනුගත වෙන්න ඕනෑ දේ? ඉතාමන් කොටයෙන් කියනවා නම් මම ඉන්නාවූ ඉරියවිව දැනගෙන සිටීම. “මම ඉන්නාවූ ඉරියවිව දැනගෙන සිටීම”.

මොකක්ද මම ඉන්නාවූ ඉරියවිව දැනගෙන ඉන්නවා කියලා කියන්නේ? මම ඉන්නාවූ ඉරියවිව දැනගෙන ඉන්නවා කියන්නේ, ඒ ඒ විත්තක්ෂණයට හටගන්නාවූ රුපස්ක්හන්ධය පිළිබඳ මට අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒ ඒ විත්තක්ෂණය, විත්තක්ෂණයක් තුළ රුපස්ක්හන්ධයක් එහෙම නැතින්ම පංච උපාදානස්කන්ධයක් හටගන්නවා, ඒ හටගන්නාවූ පංච උපාදානස්කන්ධයක් පළවෙනි උපාදානස්කන්ධය තමයි රුපස්ක්හන්ධය. අන්න ඒ රුපස්කන්ධය මොකක්ද කියලා මම අවදියන් ඉන්න ඕනෑ කියන එකයි, ඉන්නාවූ ඉරියවිව අවදිවෙනවා කියන්නේ. උදාහරණයක් කිවිවානම් ඉතාමන් සරලව, මම මුලින්ම භාවනාව සඳහා, නැත්තම් පර්යාක භාවනාව ගන්නොත් උදාහරණයට පර්යාක භාවනාව සඳහා මම වාඩිවෙනවා. පර්යාක භාවනාව සඳහා වාඩිවෙනකොට, මම මුලින්ම වාඩිවෙන බව දැනගන්න ඕනෑ. වාඩි වෙතිව බව දැනගෙන, වාඩිවෙන ඕනෑ. වාඩි උනාට පස්සයි, වාඩිවූ බව දැනගන්න ඕනෑ. වාඩි වෙතිව බව කොහොමද දැනගන්නේ? වාඩිවෙලා ඉන්න ඉරියවිවෙන් තමන්ට තේරේන්න ඕනෑ, මම ඉන්නේ මොන ඉරියවිවේද කියන එක. මොන ඉරියවිවේද කියලා කොහොමද වාඩිවෙලා ඉන්නකොට කියන්නේ?

වාඩ්වෙලා ඉන්හවා කියන්නේ, මේ සියලු ම පින්වතුන් දැන් වාඩ්වෙලා ඉන්හවා. මේ සියලුම පින්වතුන් දැන් වාඩ්වෙලා ඉන්හවා නම්, මේ වාඩ්වෙලා ඉන්හාටු පින්වතුන්ට දැන් මොකක්ද ඒ සඳහා තිබෙන්හාටු සාක්ෂිය? මෙතනින් පිටතට ගිහිල්ලා කාට හරි කිවිවෙතින් එහෙම අහවල් වෙලාවේ, අහවල් ස්ථානයේ මම වාඩ්වෙලා නිරියේ කියලා, මේ පින්වතුන්ට මොකක්ද දෙන්න පූජාවන් සාක්ෂිය? වාඩ්වෙලා නිරියට දෙන්න පූජාවන් සාක්ෂිය නමයි පින්වතුන්, මම වාඩ්වෙලා නිරිය, මගේ පිටපස්සේ කොටසක්, මගේ පිටපස්සේ කොටස ගැවුනා වූ තවත් කොටසක් සමග එකට සම්බන්ධ වෙලා, නැත්නම් සාපක්ෂතාවයක් තිබුණා. මොකක්ද සාපක්ෂතාවය, මට තෝරෘනේ මොකක්ද ? මගේ ගේරුයේ ඒ ගැවිලා තිබුණා වූ කොටස. ගැවිලා තිබුණා වූ කොටස සහයිද, එහෙම නැත්නම් ඒක ගොරෝසුයිද, එහෙම නැත්නම් ඒක තදයිද; එහෙම නැත්නම් මගේ ගේරුය සහයිද, ගේරුය ගොරෝසුයිද, ගේරුය තදයිද කියන එක කියන්න පූජාවන් වෙන්න ඕනෑ. එතකොට කවුරු හරි කිවිවාන් උදාහරණයක් විධියට, මම වාඩ්වෙලා නිරියේ මෙට්ටයක් උඩ නම් මෙට්ටය අපට තෝරෘන්නේ මැදු විධියටයි. මෙට්ටයට වඩා මගේ ගේරුය තද විධියටයි තෝරෘන්නේ. කවුරුහරි වාඩ්වෙලා ඉන්හවානම බීම සිමෙන්ති පොලුවේ, එහෙම නැත්නම් මේ වයිල් පොලුවේ, වයිල් පොලුවේ තිබෙන්හාටු තද ගේරුය තද ගේරුයට වඩා වැකියි. එක නිසා කියන්න පූජාවන්, මගේ ගේරුය මැදුවට දැනෙනවා, මම වාඩ්වෙලා නිටපු තැන තදට දැනෙනෙනවා. ඒ වයිල් ද, සිමෙන්තිද, එහෙම නැත්නම් යකුඩා, එහෙම නැත්නම් ගල්ද කියලා බලන්න අවශ්‍යතාවයක් නැහැ, දැනගන්න ඕනෑ තමන්ට දැනෙන දේ පමණයි. අන්න එතකොට කියන්න පූජාවන්, මම ඉන්නේ වාඩ් වෙලා, එහෙම ඒ සාක්ෂිය හරහා කියන්න පූජාවන්, මම එහෙනම් අනින් ඉරියවිවා නෙමෙයි ඉන්නේ. මොකද, මම වාඩ්වෙලා නිරියේ නැතිව, මම නැගිටිලා නිරිය නම්, නිටගෙන නිරියනම්, ඔය ආකාරයේ දැනීමක් තියනවද මට? නැහැ. එහෙනම් මම නිටගෙන නෙමෙයි නිරියේ. මම ඇවේදිම්න් නිටියනම්, ඔය ආකාරයේ දැනීමක් තියනවද? නැ. එහෙනම් මම ඇවේදිම්න් නෙමෙයි නිටියනම් ඔය ආකාරයේ දැනීමක් තියනවද? නැ. එහෙනම් මම නිදාගෙන නෙමෙයි නිරියේ. අන්න මම නිදාගෙනත් නැ, ඇවේදිමුත් නැ, මම නිටගෙනත් නෙමෙයි, එහෙනම් මම ඉන්නේ වාඩ්වෙලා. ඔන්න ඔය සාක්ෂිය කාට හරි කියන්න පූජාවන්නම්, මම නිරිය වූ විතක්ෂණය පිටිඵලු අන්න ඒ වෙලාවේ, ඒ තැනැත්තා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නිරිය කෙහෙක් වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුවින් මේ ලෝකයම තමන්ගෙන් අඟන් කළා වූ පින්වතෙක් වෙනවා. ඒ කියන්නේ, ඕකට අපිට කියන්න පූජාවන්, වඩාත් එහාට ගියාට පස්සේ අපේ අවබෝධයට එන්නා වූ, තිවන කියලා. මූලික මට්ටමෙදි ඕකට තිවන කියන වචනය පාවිචිචි කරන්නේ නැ අපි, නාමන් ඕක තමයි පින්වතුන් අවසානයේ තිවන කියලා කියන්නේ. එහෙනම් තමන් ඉන්න ඉරියවිවර කාටහරි එළඹින්න පූජාවන්නම්, අන්න ඒ එළඹුණා වූ විතක්ෂණය කියලා කියන්නේ, ඒ තැනැත්තා මේ භවයෙදීම තිවන අන් දකිනවා කියන එකට ලැබෙන, පළවෙනි සාක්ෂිය. මේක ලැබෙන්නේ බුදු හාමුදුරුවන්ට නෙමෙයි, මේක ලැබෙන්නේ මේ හාමුදුරුවන්ට නෙමෙයි, මේක ලැබෙන්නේ කාටද? මටයි. එකයි මේක එහිපස්සිකයි කියලා කියන්නේ. ඔන්න ඔය ඒහිපස්සික තාවය දැනෙන්න ඕනෑ, පූජාවයන්ම තමන් ඉන්නා වූ සැම විතක්ෂණයකම මම ඉන්නා වූ ඉරියවිව. එතකොට ඔතන තිබුන් මගේ කය තවත් එකක් එකක් සම්බන්ධ විමක්; ඒ හරහා ඇව්ල්ලා තිබුන් එහෙනම් කයේ සම්බන්ධයි. කයේ සම්බන්ධය ඇතිවුනාටු එකට අපි කියනවා, කාය වශ්‍යානාය හටගැනීමක් හරහායි මේක ආවේ කියලා. ඊළාගට ඔතනම රේකක් වෙලා යනකොට, මට භුස්ම රේල්ල දැනෙන්න පටන් ගත්තානම්, එහෙම නැත්නම් මට ආශ්‍යාසය දැනෙනවා නම්, මට ප්‍රශ්නාසය දැනෙනවානම්, මගේ ඔය වාඩ්වෙලා ඉන්නාටු ඉරියවිවිද මම ඉන්නේ, එහෙම නැත්නම් වෙනත් ඉරියවකද? මම ඉන්නේ වෙනත් ඉරියවිවකයි. මොකක්ද ඒ ඉරියවිව කියලා නැවත වරක් අර වාඩ්වෙලා ඉන්නාටු ඉරියවිව මොකද වෙන්නේ? වාඩ්වෙලා ඉන්නාටු ඉරියවිවිද මම ඉන්නේ, එහෙම නැත්නම් වෙනත් ඉරියවකද? මම ඉන්නේ වෙනත් ඉරියවිවකයි. මොකක්ද ඒ ඉරියවිව කියලා නැවත වරක් අර වාඩ්වෙලා ඉන්නාටු ඉරියවිව සාක්ෂි හෙවිව වගේ, අන්න අර භුස්ම රේල්ල දැනෙන වලාවෙදින්, නමන් සාක්ෂි හොයන්න ඕනෑ. කොහොමද හොයන්න සාක්ෂිය? එහෙමනම් මම ආශ්‍යාස කරන බව මට තෝරෘනවා නම්, ඒ කියන්නේ, මම වාඩ්වෙලා ඉන්න බව මට

තේරෙනවද? තේරෙන්න බස. මොකද වාඩිවෙලා ඉන්න බව තේරෙනවා නම්, ඒ තේරෙන විතක්ෂණයේදී ම භූස්ම ගන්න බව තේරෙන්න පුළුවන්ද? බස, මොකද, මේ ආයතන තුළු, එක් වර්කට වැඩකරන්නේ, එකායතනයක් පමණයි. මට යම්කිසි දෙයක් මගේ කකුලේ දැනෙනවා නම්, අතන් යම්කිසි දෙයක් ඒ විතක්ෂණයේ ම, එහෙම නැතිනම් ඒ මොහානේම දැනෙන්න බස. එහෙම නම් නහය කියලා කියන්නේ, මගේ කයේ ම කොටසක්, නහයේ මට යම්කිසි දැකීමක් තියනවා නම් තමයි, මම ආශ්ච්‍රාස කරනවා හෝ ප්‍රාශ්ච්‍රාස කරනවා කියලා කියන්නේ. එතකාට නහයේ යම්කිසි දෙයක් දැනෙන වෙලාවේදී, මගේ පිටපස්සේ යම් කිසි දෙයක් දැනෙන්න පුළුවන්ද? බස. එහෙනම් අන්න මම වාඩිවෙලා ඉන්න ඉරියවිවත් මාරු උනා, ආශ්ච්‍රාස කියන ඉරියවිට. අන්න ඒ බව දැනගන්න එක තමයි කරන්න තියන්නේ. එට වැඩ දෙයක් කරන්න යන්න එපා. එක කරගෙන ඉන්නකාට ආශ්ච්‍රාසයේ විවිධ අවස්ථාවන් පෙනෙන්න පුළුවන්. ආශ්ච්‍රාසය දිගට යනවා පෙනෙන්න පුළුවන්; කෙටියට යනවා පෙනෙන්න පුළුවන්. ඒවා අපි විස්තර කරන්නේ නැහැ මෙනන, කමිත් ධර්ම දේශනා වල විස්තර වෙලා තියනවා. අවශ්‍යනම් අපි ධර්ම සාකච්ඡාවේදී මතුකර ගනිමු; කමටහන් ගුද්ධ කරන අවස්ථාවේදී මතුකර ගනිමු. ඒ නිසා ආශ්ච්‍රාසය යන්නේ දිගවද, කෙටියටද, එහෙම නැතිනම් වෙනත් අකාරයකටද කියලා නෙමෙයි අපි බලන්න ඕනෑ, ආශ්ච්‍රාසය වෙන බව දැනගත්තානම්, ඒ කියන්නේ මම ඉන්නාවූ විතක්ෂණයට අවබුදුනා; ඒ අවබුදුනා වූ විතක්ෂණය කියලා කියන්නේ අර කමිත් කිවිවා වගේම, මට තිවත් දකින්න පුළුවන් කියන වේතනාට පහලවෙන්නා වූ විතක්ෂණයයි.

එහෙනම් මේ භවයේදී තිවත ස්ථීරයි කියන එක එතනින් එහාට තවත් නහවුරු කරගන්න දෙයක් නස පින්වතුනි. ඔන්න ඔය විධියට තමන් ඉන්නාවූ ඉරියවිවත් ඉරියවිව මාරු වෙනකාට, මාරු වෙන බව දැනගැනීම තමයි, මම වර්තමාන මොහානට එළඹිනවා කියල කියන්නේ. වර්තමානයේ පිවත්වෙනවා කියලා කියන්නේ, අතිතයේ නෙමෙයි මම ඉන්නේ, අනාගත්තයේ නෙමෙයි මම ඉන්නේ කියල, කියන එක. කිසියම් කෙනෙක් අතිතයේන් නෙමෙයි නම්, අනාගත්තයේන් නෙමෙයි නම්, එය ඉන්නේ වර්තමානයේ. වර්තමානය කියලා කියන්නේ පින්වතුනි, නොපවතින දෙයක්, නොපවතින දෙයක් නම්, එක විතක්ෂණයෙන් විතක්ෂණය වෙනස් වෙන්න ඕනෑ, මාරුවෙන්න ඕනෑ. ඒ මරුවේමට තමයි මේ හාමුදුරුවෝ දැන් කිවිවේ. එහෙනම් මම වාඩිවෙලා ඉන්නවා කියන එකයි, මම භූස්ම ගන්නවා කියන එකයි, දෙක එකට වෙන්නේ නස. දෙක එකට වෙන්නේ නැති බව දැනගත්තයි කියන්නේ, මම හිටපු අතිතයෙන් වර්තමානයට මාරු වුණා; මාරු වුණා කියලා කියන්නේ, එකත් දැනට අතිතයට ගිල්ලයි තියෙන්නේ. එහෙනම් මම අතිතයෙන් ඉවත්වෙනවා කියලා කියන්නේ, මම තිවත් ඉන්නවා කියන එකයි. බොහෝම සරලයි මේක, ගැඹුරෙන් හිතන්න යන්න එපා; ගැඹුරෙන් අවබෝධකරගන්න උත්සාහ කරන්න එපා: බොහෝම සරලවම මේ වික කරන්න; ඔය වික කළුන් මේ පිවතුන්ට, තිවත පිළිබඳ තමන්ට ස්ථීර සහතිකයක් ලබනවායි කියන එක, මේ හාමුදුරුවන්ගේ පොදුගලික අත්දැකීම තුළින් මේ හාමුදුරුවන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. එක අත්හඳු බලපු දෙයක් මිසක්, පොතකින් පතකින් ගත්ත එකක් හෝ කාගෙන් හෝ අහල කියන එකක් නෙමෙයි පින්වතුනි.

එක නිසා මෙතෙක් කළේ හාවනා ලේඛනයේ තොයෙකුන් ආකාරයේ ප්‍රවලැවිලි තියනවනම්, ප්‍රවලැවිලි විසිදාගන්න මේ අවස්ථාව උපයෝගී කරගන්න. තමන් ඉන්නාවූ ඉරියවිව, මේ හාමුදුරුවෝ අර මුළුන් කිවිවා ආකාර 4ක් අපිට එන්න පුළුවන්, ඒ ආකාර 4න් කොයි එකටත් ඕක පොදුයි. කිම කහකාටත් ඕක ඔව්වරයි. ඒවැන් සක්මන් කරනකාටත් ඔය විකමයි. බණ අහනකාටත්, ධර්ම සාකච්ඡාකරනකාටත් ඔය විකමයි. බණ අහනවා කියන්නේ පැයක් වාඩිවෙලා ඉන්න එක නෙමෙයි. පැයක් අදහෙනවා කියන එක නෙමෙයි. වාඩිවෙලා ඉන්න එකත් තියනවා; අහෙන එකත් තියනවා; ඒ අතරතුර තවත් රුප අනන්න සංඛ්‍යාවක් ඔය පැය අතර තමන්ගේ ඇතිවෙනවා. අන්න ඒ ඇතිවෙන්නාවූ තැනට අවබුදුවෙනවා කියන එක තමයි පින්වතුනි, තිවත කියලා කියන්නේ; වර්තමාන

මොහොත කියලා කියන්නේ; මධ්‍යම ප්‍රතිපදාච කියලා කියන්නේ; ඔන්න ඕකයි මැද මාවත කියලා කියන්නේ. ඔන්න ඔය මැද මාවතට එහා එක තමයි, නිවන් දැකිනවා කියල කියන්නේ. නිවන් දැකිනවා කියන එක තමයි මේ සංසාරෙන් මම උවත් වෙනවා, එහෙම නැත්තම් මේ ලෝක් සියල්ලෙන් මම ඇත් වෙනවා; මොකද ඔය වෙලාවේ දී මගේ නිතේ කිසිදු ආකාචක් නෑ, කිසිදු වෛටරයක් නෑ. මගේ නිතේ ආකාචක් නැත්තම් (පී කියන්නේ රාගයක්), මගේ නිතේ ද්වේගයක් නැත්තම් (පී කියන්නේ වෛටරයක්) එහෙනාම් මම ඒ අවස්ථාව රුපයක් විධියට භාරුපාගෙන නැහැ. ඒ කියන්නේ මෝහයක් නෑ. එහෙනාම් රාග, ද්වේග, මෝහ 3 නැහැ කියලා කියන්නේ, වර්තමාන මොහොත මම ආවා, වර්තමාන මොහොත අතහැරියා. ඒ කියන්නේ මම ඒ විතක්ෂණය විද්‍රේශනාවට ලක් කරලා නිබුත. ඔන්න ඕකයි විද්‍රේශනාව කියලා කියන්නේ. නැබැයි මේ එකක්වත් නිර්වචන හෙමෙයි. පටලවාගෙන්න එපා. මේ භාමුදුරුවෝ දිගින් දිගෙම කියනවා, මේ භාමුදුරුවෝ බඳ භාමුදුරුවන්ගේ ධර්ම දේශනා අර්ගෙන ඕව නිර්වචනයක්නා යන්නේ එහෙම නැහැ. මොකද බූද්‍යාමුදුරුවන්ට වැඩි යමක් මෙහෙමුදුරුවෝ දැන්නවා කියලා තවම මේ භාමුදුරුවන්ට අවබෝධ වෙලා නෑ. එක නිසා බූද්‍යාමුදුරුවෝ මෙවට නිර්වචන දිලත් නෑ, මේ භාමුදුරුවෝ නිර්වචන දෙන්නෙන් නෑ. නමුත් අවස්ථානුකූලව ඒ ඒ විතක්ෂණයක්ද අපි මේ එක දේවල් කොයි ආකාරයෙන්ද විස්තර කරගන්නේ කියන ඕකයි මේ කියන්නේ. ඒ නිසා කුවුරුහරි කියයි විතක්ෂණයක් ඉන්න ඉරියවි දැනැගත්තාහම් නිවන කියල කියන්න මේ භාමුදුරුවන්ගේ මොල් නරක් වෙලා, මොල්ට මොනවහරි කරන්න වෙයි කියල. කියන එකේ වර්තුත් නෑ. එක නිසා මේ පින්වතුන් තෝරුම් ගන්න ඕහැ, මේ මොහොත් දී මේ පින්වතුන්ගේ සේෂ්‍ය හරහා අභෙන්නාවූ දේවල් මිසක්, මේ භාමුදුරුවෝ කියන දේවල් හෙමෙයි මේ. මේ පින්වතුන්ගේ සේෂ්‍ය හරහා අභෙන්නාවූ දේවල්වලින් මේ පින්වතුන් අභෙලුට ගන්නාවූ දේ තමයි මේ අභෙල් තුළ තුළ වන්නේ. අපි ධර්මදේශනාවේදී ඔය පිළිබඳ වැඩිදුරු කතා කරමු.

දැනට කෙරියෙන් මතක තියාගන්න එතකොට, ප්‍රේයන්කයෙදී මුවින්ම තමන් දැනගත්ත ඕනෑ තමන් වාඩිවෙලා ඉන්නාවූ ඉරියවි. ඒ කියන්නේ, මම දැන් මෙතන කියන ඉරියවි. මම දැන් මෙතන, “දැන් මෙතන” කියන එක වෙනස්වෙන්නේ නෑ වාඩිවුනාට පස්සේ. මම කියන එක කියන විධියට වෙනස්වෙනවා. වාඩිවෙලා ඉන්න බව දැනගත්තනම්, මම කියන්නේ වාඩිවීමයි. ආශ්වාස කරන බව දැනගත්තනම්, මම කියන්නේ ආශ්වාසයයි. ප්‍රාශ්වාස කරන බව දැනගත්තනම්, මම කියන්නේ ප්‍රාශ්වාසය වයි. ඒ අතරතුර සිනිවිල්ලක් ආවනම්, මම කියන්නේ සිනිවිල්ලටයි. ගබඳයක් ආවනම්, මම කියන්නේ සඳදුයටයි. වේදනාවක් දැනුනාහම් මම කියන්නේ වේදනාවටයි. අන්න දැන් කියනවා, දැන් කියන එකත් වෙනස් වෙනවා ඔර්ලෝසුව හරහා, එක මම බලන්න යන්නෙන් නැහැ. එහෙනාම් දැන් මෙතන දෙක මම නිත්සකරුගෙනයි, මම කියන එක වනස්වෙන එකයි බලන්නේ. අන්න මම කියන එක වනස්වෙන එක බලනකොට, විතක්ෂණයක් විතක්ෂණයට මේ ලෝකය වෙනස් වන භාරි, එහෙම නැත්තම්, මේ භාම රුප දෙක අභිවෙන නැතිවෙන භාරි, මට අවබෝධ වන්න පටනන්නවා.

ඔවිවරයි පින්වතුනි ධර්මනාවය අවබෝධ කරගන්න තියන. සක්මනවත් ඔය රිකම දාන්න. සක්මනෙදී කරගන්න තියන එකම දේ මෙවිවරයි, මොකක්ද, මම වාඩිවෙලා ඉන්න බව දන්නව වගේම, සක්මනෙදී දැනගත්ත ඕනෑ මොකක්ද? මම අභිදිලිම්න් ඉන්නවා කියන එක. අභිදිලිම්න් ඉන්නවා කියලා කියන්නේ, මම වාඩිවෙලා හෙමෙයි; මම නිටුගෙන හෙමෙයි; මම නිදාගෙන හෙමෙයි. ඒ රික දන්නවා නම් ඒ කියන්නේ සක්මන සිද්ධ වුණා කියලා නිතාගන්න. ඒ රික දන්නාවූ විතක්ෂණය තුළ නැවතවරක් අරවගේම මම තිවන් දැක්කා කියලා නිතාගන්න. නිවන මගේ ලැග පැසදුම්න්, පැසදුම්න් තියනවා කියලා නිතාගන්න. මම අභිදිලිම්න් ඉන්නවා, අභිදිලිම්න් ඉන්න බව දන්නවා. එතකොට විතක්ෂණයක් විතක්ෂණයට මාරුවෙනකොට, මම දන්නවා මම අභිදිනවා, දැන් මම අභිදින්නා දකුණු කකුලෙන් කියලා දන්නවනම්, අන්න නවත් රිකක් එහාට ගිහිල්ලා; එක බෝහස් එකක්. මම දන්නවා රිටත් වඩා දෙයක්, මොකක්ද? තවත් විස්තර දන්නවා,

මම අධ්‍යික්‍රිතවා විනරක් නොමෙයි, මේ වෙළාවේ මගේ අධ්‍යික්‍රිත්හේ, දකුණු කකුලයි. රේඛගට ඒක වම් කකුලට මාරු වුනාහම, මම තවත් එහාට ඉරියවිට දැන්හවාදැන් මම අධ්‍යික්‍රිත්හේ දකුණුන් නොමෙයි, දැන් මම අධ්‍යික්‍රිත්හේ වමෙන් කියල. එතකොට අධ්‍යික්‍රිතවා කියන ඒක තවත් තහවුරුවෙලයි තියෙන්හේ.මොකද, කකුල් දෙකටින් මම දැන්හවා, එහෙනම් මගේ අධ්‍යික්‍රිත තවත් තහවුරු වෙළා. එහෙනම් මගේ ඒ දැනීම කාවචත් අනියෝගයට ලක්කර්ත්හ පූඩ්‍රිටන්ද? බස. එහෙනම් අනියෝගයට ලක්කර්ත්හ බැඳිනම් ඒ කියන්හේ එතන මට මේ ලෝකය අමතක වෙළයි තියෙන්හේ. ඔත්න ඔය ටික තමයි සක්මන්දී බලන්න ඕනෑ, ඉතාමත් කොට්ඨාසන් මේ කියන්හේ.

රේඛ තුන්වෙනි අවස්ථාව තමයි, තමන් කිස්ම කනකොට මොකද කෙරෙන්හේ? කිස්ම කනකොට බලන්න පූඩ්‍රිටන් තරම්, කිස්ම කන තැනට යන්න. කිස්ම කන තැනටගිනිල්ල, කිස්ම සඳහා තමන්ගේ භාජනය ගන්න ඕනෑ. රට පස්සේ භාජනය හෝදුන්න ඕනෑහම් හෝදුන තැනට ගෙනියන්න ඕනෑ. රේඛගට භාජනය අරගෙන කිස්ම තියෙන තැනට යන්න ඕනෑ. කිස්ම තැනට ගියාට පස්සේ, කිස්ම බෙදුන තැන්ද අල්ලන්න ඕනෑ. කිස්ම බෙදුන තැන්ද අනට ගන්න ඕනෑ. ඕවා එකින් එක වෙනස් වෙනවා. එකක් නොමෙයි මෙනහා. කිස්ම කනවයි කියල හිතල හරියන්හේ නෑ. ඒ එකින් එක වෙන වෙනම මතක තියාගන්න ඕනෑ. මොකක්ද, මේ භාමුදුරුවෝ අභ්‍යාසයක් විධියට කියන්හයි මේ යන්න. ඔන්න ඕකින් අද දුවස්දී කරන්න උත්සහ කරන්න, කිස්ම කන වෙළාවේදී මේ පින්වතුන්. උදේ සහ දුවල් දාන වෙළාවල් දෙක්දී බලන්න, කිස්ම කන පිගාන අල්පු වෙළාවේදී ඉදා, කිස්ම කාල අවසන් වෙනකන් තමන්ට මොහනටම් ඉරියට ගාහක් ඇතිවුණුද කියලා මතක තියාගන්න පූඩ්‍රිටන් ද කියලා. තේර්භනාද? කිස්ම කන්න පිගාන අල්පු වෙළාවේදී ඉදා, කිස්ම කාල පිගාන හෝදාලා අවසානවෙළා පිගාන තැනින් තියනකන්, අතර තුර කාලය තුළ මොනවාද මම කරන ලද කාර්යයන්? එහෙම තැන්හම් මොනවාද මගේ ඉරියට වෙනස් වුනේ කියල, මතක තියාගන්න පූඩ්‍රිටන්ද කියලා බලන්න. ධර්ම සාකච්ඡාවේදී අපි මතකරුගම්මූ ඔය ප්‍රශ්නය. හොඳව මතක තියාගන්න, උදේ දානෙන් පස්සේ ධර්ම සාකච්ඡාව එනවා අද 10.00 ට. අන්න ධර්ම සාකච්ඡාවේදී අපි ඕක සාකච්ඡාකරනවා. පිගාන අල්පු තැන ඉදාලා, පිගාන තැවත වරක් තබන ලද තැන දක්වා මම කරනලද කාර්යයන් ටික හරියට මතක තියාගන්න පූඩ්‍රිටන් කවුද කියල බලමු අපි. මං හිතනවා සියලු දෙනාටම පූඩ්‍රිටන්වේ කියල. අන්න එහෙම කරානම් ඒ කියන්හෙ මගේ තිවනට මම අද සුදුසුකම් ලබුව කියන එක පිළිබඳව, තමන්ට සහතිකවක් ලැබේවි ඒ වෙළාවේදී.මන්න ඔය වැඩි කරන්න, කිස්ම කනකොට. වැසිකිලි, කැසිකිලි වෙළඳින් ඔය වැඩි කරන්න. රට අමතරව එහෙට මෙහෙට යනකොටන් ඔය වැඩි කරන්න.

රේඛට ධර්ම දේශනාවේදීන් කරන්න තියෙන්නේ මොකක්ද? ධර්ම දේශනාවේදී මේ භාමුදුරුවෝ කියන්නාව දේවලට කැමති, අකමැති වෙනවා නොමෙයි, ධර්ම දේශනාවේ විතක්ෂණයෙන් විත්නක්ෂණය කොහොමද තමන්ගේ මේ අභ්‍යන්තර ආයතන 6 මාරුවෙන්නේ කියල අවබෝධයෙන් ඉන්න එකයි කරන්නේ. ධර්ම දේශනාවට වාසිවේදී බොහෝම ගුද්ධාවෙන් යුතුව, ධර්මය ගුවනුය කිරීම සඳහා මහන් වු ගුද්ධාවක් පිහිටුවාගෙන, බුද භාමුදුරුවෝ කොරේනි, ධර්මය කොරේනි, සංස්කෘති කොරේනි ගුද්ධාවෙන් වාසිවෙන්න ඕනෑ. වාසි වෙවිව වෙළාවේ ඉදාලා ධර්මය ගුවනුය කිරීම සඳහා තමන්ගේ කන් යොදුන්න ඕනෑ. ඒ ගුද්ධාව නැත්නම් පින්වතුනි, මේ බණ කොහොම ඇඟහන්නේ නැහැ. අන්න රට පස්සේයි, මේ භාමුදුරුවෝ කියන්නාවූ බණ නොමෙයි, මගේ ගුළුන්තය වැඩිකරන්නේ කොයි වෙළාවේද, මගේ ගුළුන්තය වැඩිහොකරන්නේ කොයි වෙළාවේද? කියලා මේ පින්වතුන්ට අවදිවෙළා බැලාගන්න පූඩ්‍රිටන්ම අන්න එතන තැවතවරක් තමන් ඒ ඒ විතක්ෂණයේ ඉරියටවෙන් ඉරියටවට මාරු වීම තියෙනවා. බණ වෙළට අවධානය යොමුකරනවට වඩා පින්වතුනි, එක වැදගත් වෙනවා. අපි ඕකින් ධර්ම සාකච්ඡාවේදී මතකරුගන්න උත්සාහ කරමු, කාලය තියන විධියට.

ලේ අනුව අපි මේ සඳහා වෙන්කරගත්තාවූ කාලය දැන් නිමා වෙනවා. ඒ නිසා මෙතකින් අපි මේ ප්‍රංශී අනුගාසනාව නතර කරනවා. මෙකේ මතුවෙන්න පුළුවන් ගැටළු රාජියක්. එනකොට අභ්‍යාස 2ක් තියනවා කරන්න. එකක් තමයි කළින් කිවු අභ්‍යාසය තමයි තමන්ගේ ගිලය සිහිපත් කරගන්න. දෙවනි අභ්‍යාසය තමයි, තමන්ගේ ඩුනය ව්‍යුදුන වෙලාවේ, තමන්ගේ ඉරියව් මාරුවෙන්නාවූ, නැතිනම් ඉරියාපරි මාරුව කියලා අපි කියන්නේ මෙකට, ඉරියාපරි මාරුව කොහොමද වෙන්නේ කියලා, තමන් අවධියෙන් ඉදුලා, තමන්ගේ නිතර අභ්‍යාසත් කරගන්න. මෙන්න මෙවිච් ඉරියව් ගාතුක් මේ වෙළාව තුළ මාරු වුණා කියල. මෙතෙක් කළේ මම නිතන් නිටියේ මම කැම කැවා, භාබුදී අද නම් කැම කැවට වඩා යමක් මෙතන කැව කියලා නිතාගන්න වෙනවා එනකොට. එට වඩා යමක් මම කාල තියෙනවා මේ සංසාරේ කියල, නිතාගන්න පුළුවන් වෙනවා, ඔන්න ඔය කෙටි යෝජනා සමග, මේ අනුගාසනාව මේ ආකාරයෙන් නතර කරනවා.

සියලු

දෙනාටම තෙරුවන් සර්තුයි!